

32. දකුණු පළාත් සභාවේ 2007 අංක 05 දරන මුදල් (පරිපූරක විධිවිධාන) (සංශෝධන) ප්‍රඥප්තිය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දකුණු පළාත් සභාව විසින් මෙසේ පනවනු ලැබේ.

01. මෙම ප්‍රඥප්තිය දකුණු පළාත් සභාවේ 2007 අංක 05 දරන මුදල් (පරිපූරක විධිවිධාන) (සංශෝධන) ප්‍රඥප්තිය යනුවෙන් හඳුන්වනු ලබන අතර එය ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරන ලද දින සිට ක්‍රියාත්මක විය යුතුය.

ලුහුඬු නාමය සහ
ක්‍රියාත්මක වීමේ දිනය

02. මෙහි මින්මතු "ප්‍රධාන ප්‍රඥප්තිය" යනුවෙන් හඳුන්වනු ලබන දකුණු පළාත් සභාවේ 1994 අංක 02 දරන මුදල් (පරිපූරක විධිවිධාන) ප්‍රඥප්තියේ පළමුවන ඡේදයේ 7 වන අංකයට ඉක්බිතිව 8 යනුවෙන් අංක කර ඊට "තුරහ තරග ආඥා පනත" යන්න ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

දකුණු පළාත් සභාවේ
1994 අංක 02 දරන
මුදල් (පරිපූරක
විධිවිධාන) ප්‍රඥප්තියේ 1
වන ඡේදය සංශෝධනය
කිරීම

03. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තියට ඉක්බිතිව පහත දැක්වෙන අළුත් වගන්තිය මෙයින් ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තිය වන 6 (අ) වගන්තිය ලෙස බල පැවැත්විය යුතුය.

6 (අ) වන අළුත්
වගන්තිය ප්‍රධාන
ප්‍රඥප්තියට ඇතුළත්
කිරීම

6 (අ) (1) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයන් මගින් එකී නියමයෙහි සඳහන් කරනු ලබන අනු ප්‍රමාණයන්ට අනුව හා පාර්ලිමේන්තුව විසින් පනවා ඇති නීතිවලින් අවසර දී ඇති අනු ප්‍රමාණයන්ට අනුව පළාත ඇතුළත පිහිටි යම් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් වෙනුවෙන් පවත්නා ප්‍රාග්ධන අගය අනුව බද්දක් පැනවීම හා අය කර ගැනීම කළ හැකිය.

ඉඩම් හා ගොඩනැගිලි
බද්ද

(2) (1) වන උප වගන්තියෙහි "ඉඩම" යන්නට රජයට අයිති යම් ඉඩමක්ද "ගොඩනැගිල්ල" යන්නට රජයට අයිති යම් ගොඩනැගිල්ලක්ද ඇතුළත් වේ.

(3) (1) වන උප වගන්තිය යටතේ සාදන ලද සෑම නියමයක්ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර මාසයක් ඇතුළත පළාත් සභාවේ අනුමැතිය සඳහා පළාත් සභාවට ඉදිරිපත් කළ යුතුය. එසේ අනුමත නොකරනු ලැබූ යම් නියමයක් එම අනුමැතියේ දිනයේ සිට පරිච්ඡින්න කරන ලද ලෙස සලකනු ලැබිය යුතුය. එහෙත් ඒ යටතේ

කලින් කරන ලද කිසිවක වලංගු භාවයට ඉන් හානියක් නොවිය යුතුය.

(4) මෙම වගන්තියෙහි කාර්ය සඳහා "ප්‍රාග්ධන අගය" යන්න යම් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් යෙදී ඇති විට, එකී ගොඩනැගිල්ලට කරන ලද හෝ සවි කරන ලද වැඩි දියුණු කිරීම්, එකතු කිරීම් සහ සවි කිරීම් එකී ගොඩනැගිල්ල පිහිටා තිබෙන ඉඩමේ මිල ද ඇතුළුව එකී ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය වූ වියදම ද, යම් නිසි ඉඩමක් සම්බන්ධයෙන් වන විට පසුගිය වර්ෂයෙහි දෙසැම්බර් මස 31 වැනි දිනට එකී ඉඩමෙහි වෙළෙඳ අගය ද ඉන් අදහස් වේ.

(5) මෙම වගන්තියෙහි ඇතුළත් විධිවිධාන අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන දිනයක දී ක්‍රියාත්මක විය යුතුය.

04. ප්‍රධාන ප්‍රඥප්තියේ VI වන පරිච්ඡේදයට ඉක්බිතිව පහත දැක්වෙන අළුත් පරිච්ඡේදය මෙයින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ VII වන පරිච්ඡේදය ලෙස බල පැවැත්විය යුතුය.

ප්‍රධාන ප්‍රඥප්තියට
නව VII පරිච්ඡේදය
ඇතුළත් කිරීම

VII වන පරිච්ඡේදය

ඔට්ටු ඇල්ලීම වෙනුවෙන් බද්ද

13. (1) පළාත් ඇතුළත වූ ස්ථානයක දී හෝ පරිශ්‍රයක දී හෝ (පළාත තුළ හෝ ඉන් පිටත පැවැත්වෙන) යම් තුරඟ තරගයකදී මුදලට හෝ ණයට තබන ලද හෝ පිළිගනු ලැබූ සෑම ඔට්ටුවකින්ම (මෙහි මින්මතු "ඔට්ටු බද්ද" යනුවෙන් හඳුන්වනු ලබන) බද්දක් අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියෝග මගින් නියම කරනු ලබන අනු ප්‍රමාණ අනුව පනවා අය කර ගත යුතුය.

ඔට්ටු ඇල්ලීම
වෙනුවෙන් බද්ද

(2) (1) වන උප වගන්තිය යටතේ සාදන ලද සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරනු ලැබ මාසයක් ඇතුළත පළාත් සභාවේ අනුමැතිය සඳහා පළාත් සභාවට ඉදිරිපත් කළ යුතුය. එසේ නොකරනු ලැබූ යම් නියමයන් ඒ අනුමැතියේ දින සිට පරිච්ඡින්න කරන ලද ලෙස සලකනු ලැබිය යුතුය. එහෙත් ඒ යටතේ කලින් කරන ලද කිසිවක වලංගු භාවයට ඉන් හානියක් නොවිය යුතුය.

- (3) මෙම වගන්තිය යටතේ වූ "ඔට්ටු බද්ද" ඔට්ටුවක් තැබූ විගසින්ම අය විය යුතු වන අතර එවැනි ඔට්ටු බද්දක් ගෙවීමට යටත් වන තැනැත්තෙක් එක් එක් ලීන් මාසය සඳහා ගෙවිය යුතු ඔට්ටු බදු වල ඵෙකාය, එකී ලීන් මාසය ගෙවී දින දහයක් ඇතුළතදී දකුණු පළාතේ පළාත් ආදායම් කොමසාරිස්වරයා වෙත ගෙවිය යුතුය.
- (4) ඔට්ටු බද්දක් ගෙවීමට යටත්වන යම් තැනැත්තෙක් (3) වන උප වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි නියමිත දින දී හෝ ඊට පෙර එම බද්ද ගෙවීම පැහැර හරින අවස්ථාවක එම තැනැත්තා පැහැර හරින්නෙක් ලෙස සැලකිය යුතුය.
- (5) යම් ඔට්ටු බද්දක් ගෙවීම පැහැර හැර ඇති විට, පැහැර හරින්නා විසින් ගෙවීම් පැහැර හැර ඇති මුදලෙන් සියයට දහයකට සමාන මුදලක් ද, ඉන්පසුව එළඹෙන සෑම මාසයක් සඳහාම සියයට පනහක උපරිමයකට යටත් වූ සියයට දෙකක අමතර මුදලක් ද දඩ වශයෙන් ගෙවිය යුතුය.
- (6) (5) වන උප වගන්තියෙහි සඳහන් දණ්ඩනයක් ද ඇතුළුව යම් ඔට්ටු බද්දක් ගෙවීම් පැහැර ඇති විට, එය පළාත් සභාවට අය විය යුතු ණයක් ලෙස සලකා පැහැර හරින්නාගෙන් අය කර ගත හැකිය.
- (7) මේ වගන්තියෙහි සඳහන් යම් ව්‍යාපාරයක් නීතියෙන් තහනම් කරනු ලැබූ ව්‍යාපාරයක් වන්නේ නම්, මේ වගන්තියේ ඉහතින් සඳහන් විධිවිධාන කිසිවක් ඒ ව්‍යාපාරයට නීත්‍යානුකූලභාවය ප්‍රදානය කෙරෙන ලෙස ඒ විධිවිධාන තේරුම් නොගත යුතුය.
- 05.** ප්‍රධාන ප්‍රඥප්තියේ VII වන පරිච්ඡේදය එහි VIII වන පරිච්ඡේදය ලෙස නැවත අංක කිරීමෙන් ප්‍රධාන ප්‍රඥප්තිය සංශෝධනය කරනු ලැබේ.
- 06.** ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන, 14 වන සහ 15 වන වගන්ති පිළිවෙලින් 14 වන වගන්තිය, 15 වන වගන්තිය හා 16 වන වගන්තිය යනුවෙන් යළි අංක කිරීමෙන් ප්‍රධාන ප්‍රඥප්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.
- 07.** මේ පනතේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර, යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.

ප්‍රධාන ප්‍රඥප්තියේ
VII වන පරිච්ඡේදය
නැවත අංක කිරීම.

ප්‍රධාන ප්‍රඥප්තියේ
13,14 සහ 15 වන
වගන්ති නැවත අංක
කිරීම

අනනුකූලතාවයක්
ඇති විට සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය යුතු
බව